

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වත්තල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වත්තල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1. පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.7 ඡේදය ප්‍රකාරව අස්ථිත්වයක් පිළියෙල කළ අයවැය ලේඛනයේ අයවැයගත තොරතුරු සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර නොතිබුණි.	2025 වර්ෂයට අදාළව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී අයවැයගත තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ප්‍රමිතිය අනුව කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රමිතියේ 2 වන පරිච්ඡේදයේ 2.5 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන උපවිත පදනම මත ගිණුම් තැබිය යුතු වුවත් පෙර වර්ෂයන් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී ලැබී තිබූ උසාවි දඩ රු.15,997,915 ක් සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	2025 අවසන් ගිණුම් සැකසීමේදී පෙර වර්ෂවලට අදාළව ප්‍රවර්ධන වර්ෂයේදී ලැබෙන ආදායම් නිවැරදිව ජර්නල් සටහන් මගින් සමුච්ඡිත අරමුදලට ගැලපීමට කටයුතු කරන බව.	ප්‍රමිතිය අනුව කටයුතු කළ යුතුය.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මාර්ග පාලම් බෝක්කු හා පුස්තකාල පොත්වලට අදාළව ලැබී තිබුණු ප්‍රාග්ධන ප්‍රදානවලින් 2024 ජනවාරි 01 දින වනවිටත් අයභාරයට හඳුනානොගත් ප්‍රාග්ධන ප්‍රදානවලින් සමාලෝචිත වර්ෂයට අදාළව එකතුව රු.146,104 ක් අඩුවෙන් පුනරාවර්තන නොවන වියදම් සඳහා රජයෙන් කළ මාරු කිරීම් යටතේ අයභාරයට හඳුනාගෙන තිබීම නිසා අතිරික්තය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම සැකසීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශන අනුව හිඟ වරිපනම් බදු වටිනාකම රු.86,784,879 ක් වුවද හිඟ ආදායම් කාල විශ්ලේෂණ වාර්තාවට අනුව එදිනට හිඟ වරිපනම් බදු වටිනාකම රු.91,261,340 ක් වූයෙන් රු.4,476,461 ක වෙනසක් පැවතුණි.	පරීක්ෂාකර බලා එම වෙනස නිවැරදි කිරීමට මෘදුකාංගය නිර්මාණය කළ ආයතනය කටයුතු කරන බව.	හිඟ ආදායම් වාර්තා යාවත්කාලීනව පවත්වා ගනිමින් ඒවා පදනම කර ගෙන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය. වෙනස හඳුනාගෙන ගිණුම් නිවැරදි කළ යුතුය.

1.7. නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1946 අංක 30 දරන බදු හා තක්සේරු කරන ආඥා පනතේ 20 වන වගන්තිය	වසර 05 කට වරක් වරිපනම් තක්සේරු කළයුතු වුවත් 2008 වර්ෂයේ සිදු කරන ලද වරිපනම් තක්සේරුවක් පදනම්ව සමාලෝචිත වර්ෂයේ බිල් කිරීම් කර තිබුණි.	2017 වර්ෂයේ සිට නව තක්සේරුවක් සිදුකර දෙන ලෙස අවස්ථා ගණනකදී තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇතත් මේ දක්වා එම කාර්යය ඉටුකර නැති බව.	පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි අංක 371 (1) හා (2)	රු.369,512 ක් වූ තැන්පතු වර්ග දෙකක තැන්පතු 14 ක් කල් ඉකුත්වී තිබුණත් නියාදනය කර නොතිබුණි.	ලබාදී ඇති කාලය තුළ ආපසු ලබා නොගතහොත් සභාවේ ආදායමට ගැනීමට කටයුතු කරන බව.	කල් ඉකුත්වූ තැන්පතු නියාදනය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු.66,634,693 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු.436,438,355 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.000	රු.000	රු.000	රු.000	රු. 000	රු. 000	රු. 000	රු. 000
වරිපනම් හා බදු	127,123	112,366	110,598	86,785	104,501	113,584	112,545	85,016
කුලී	13,877	14,376	14,078	8,586	10,500	9,767	10,076	8,288
බලපත්‍ර ගාස්තු	2,290	2,668	2,668	-	1,840	2,228	2,228	-
වෙනත් ආදායම්	454,979	297,099	297,099	-	407	428	427	-
	<u>598,269</u>	<u>426,509</u>	<u>424,443</u>	<u>95,371</u>	<u>117,248</u>	<u>126,007</u>	<u>125,276</u>	<u>93,304</u>

2.2.2. ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

වරිපනම් හා බදු

- (අ) හිඟ ආදායම් කාල විශ්ලේෂණය අනුව සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට හිඟ වරිපනම් හා බදු වටිනාකම රු.91,261,340 ක්වූ අතර, එයින් රු. 11,689,723 ක් වර්ෂ 03 ත් 05 ත් අතර ද රු.31,163,996ක් වර්ෂ 05ත්10ත් අතරද තවත් රු.16,549,513ක් වර්ෂ 10ට වැඩි වරිපනම් ශේෂද බව නිරීක්ෂණය විය.
- (ආ) ප්‍රාදේශීය සභා පනතේ 162 වගන්තිය අනුව හිඟ වරිපනම් අයකර ගැනීම සඳහා දේපල තහනමට ගැනීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කිසිවක් විගණනයට අනාවරණය නොවුණු අතර, පනත ප්‍රකාරව කටයුතු නොකිරීම දිගුකාලීනව වරිපනම් හිඟව පැවතීමට හේතුවී තිබුණි.
- බදු නොගෙවන දේපල හිමිකරුවන්ගේ දේපල තහනමට ගැනීමේ ක්‍රමවේදයද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව.
- හිඟය නොගෙවන බදුකරුවන්ගේ දේපල තහනම් කිරීමේ කටයුතු යථා කාලයේදී ක්‍රියාත්මක කරන බව.
- බදු පැහැර හරින්නන්ට එරෙහිව පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

කුලී

- (ඇ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු.8,148,033 ක හිඟ කඩකුලී ආදායමක් අයකර ගැනීමට පැවති අතර එයින් රු.935,691 ක් වර්ෂ 3 ත් 5 ත් අතර කාලයක සිටද රු.4,850,802 ක් වර්ෂ 6 ත් 10 ත් අතර කාලයක සිටද පැවත එන ශේෂ වී තිබුණි. නිලධාරීන් 08 දෙනෙකුගෙන් සමන්විතව පත්කළ කමිටුවේ නිර්දේශ හා යෝජනා ඇතුළත් වාර්තාව කඩිනමින් ලබා ගෙන ඉදිරි කටයුතු කරන බව. හිඟ කඩකුලී අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට රු.7,828,883 ක හිඟ කඩකුලී අයකර ගැනීමට පැවති අතර, එයින් සියයට 22 ක් තරම් පහල ප්‍රතිශතයක් වර්ෂය තුළ අයකර තිබුණි. හිඟය පියවා ගැනීමට කටයුතු කරන බව. හිඟ කඩකුලී අයකරගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දින වන විට රු.36,193,861 ක් වටිනා වාහන 6ක් සභාවේ නමට පවරාගෙන නොතිබුණි.	මෙම වාහන පවරා ගැනීමට අවශ්‍ය ලිපිලේඛන අදාළ ආයතන වෙත යොමු කර ඇති බව.	වාහන පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2020 වර්ෂයේ සිට පැවත එන ගෙවියයුතු එකතු කළ අගය මත බදු වටිනාකම රු.1,419,445 ක් නිරවුල් කරගෙන නොතිබුණි.	මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසා බදු ශේෂය නිරවුල් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව.	ගෙවියයුතු එකතු කළ අගය මත බදු වටිනාකම නිරවුල් කර ගත යුතුය.
(ඇ) 2019 වර්ෂයේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් රු.251,701 ක්ද, 2021 වර්ෂයේ එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් රු.190,593 ක්ද වශයෙන් ව්‍යාපෘති 3 ක් වෙනුවෙන් එකතුව රු.442,294 ක් සමාලෝචිත වර්ෂයේ අවසන් දින වනවිටත් ප්‍රතිපූර්ණය කරගෙන නොතිබුණි.	මෙම ව්‍යාපෘතිවලට අදාළ 10% රැඳවුම් ගාස්තු සභාවට ලබාදෙන ලෙස ප්‍රාදේශීය ලේකම් වෙත ලිඛිතව දන්වා යවා ඇති බව.	ප්‍රතිපූර්ණය කරගැනීමට කටයුතු කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව භාවිතාකරන ඉඩම් 164 කින් ඉඩම් 75 ක් සඳහා ඔප්පුද, ඉඩම් 63 ක් සඳහා පිඹුරුපත්ද නොමැති බව නිරීක්ෂණය වූ අතර, එම ඉඩම්වල ආරක්ෂාව තහවුරු කර නොතිබුණි.	ප්‍රාදේශීය ලේකම්ගේ ඉඩම් පිළිබඳ වාර්තාව ලැබුණු වහාම ප්‍රකාශණ ඔප්පු සකස් කර ගැනීමටත්, අනතුරුව පිඹුරුපත් සකස් කර ගැනීමටත් කටයුතු කරන බව.	සභාව සතු දේපළ වල අයිතිය තහවුරු කර ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සේවක පුරප්පාඩු		
(i) 2001 අගෝස්තු 22 දිනැති 18/2001 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පරිදි වර්ෂ 05කට වරක් ස්ථාන මාරුවීම සිදුකළ යුතු වුවත් 2025 ජනවාරි 10 දින වන විටත් සභාවේ සේවා කාලය වර්ෂ 09 ක් ක්වූ ආදායම් පරීක්ෂක වරයෙක්ද, වර්ෂ 11 සිට 15 දක්වා වූ පුස්තකාලයාධිපතිවරු දෙදෙනෙක්ද, වසර 6 සිට වසර 11 දක්වා වූ සංවර්ධන නිලධාරීන් පස් දෙනෙක්ද, වර්ෂ 6 සිට වර්ෂ 29 දක්වා කළමනාකරණ සේවා නිලධාරීන් 21 දෙනෙකුද ස්ථානමාරු නොලබා වසර ගණනාවක් තිස්සේ සභාවේ සේවය කරන බව නිරීක්ෂණය විය.	සභාවේ කාර්යයන් පවත්වාගෙන යාමේදී ගැටළු මතුවන බැවින් ද අනුප්‍රාප්තික නිලධාරීන් වාර්තා කරනතුරු සේවයෙන් මුදා හැරීමට කටයුතු කර නැති බව.	චක්‍රලේඛය පරිදි කටයුතු කළ යුතුය.
(ii) 2024 දෙසැම්බර් 31 දිනට අනුමත සේවක විස්තරය අනුව තනතුරු 12 ක පුරප්පාඩු පැවැති බව නිරීක්ෂණය විය.	පුරප්පාඩු සම්පූර්ණ කරදෙන ලෙස ඉල්ලා ඇතත් මේ දක්වා එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කර නැති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) විනය කටයුතු		
2024 ජූලි 16 දිනැති අංක LGD/02E/22/03/173 දරන බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ගේ විනය නියෝග පරිදි වත්තල ප්‍රාදේශීය සභාවේ සේවය කරන ලද කළමනාකරණ සේවා නිලධාරීන්කගෙන් අයකර ගැනීමට පැවති රු.684,000 ක් සමාලෝචිත වර්ෂය අවසන්වන විටත් අයකරගෙන නොතිබුණි.	එම නිලධාරීන්ගේ විනය නියෝග වලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ලේඛන සහතික කර එවන ලෙසත් දන්වා ඇති බවත් එම අභියාචනය අනුව නිකුත් කරනු ලබන නියෝග පරිදි ඉදිරි කටයුතු කරන බව.	විනය නියෝගය පරිදි කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ක්‍රියාකරකම් 20 ක් වෙනුවෙන් වෙන්කර තිබුණු වටිනාකම රු.16,125,000 ක් වූ සම්පූර්ණ ප්‍රතිපාදනයම ඉතිරිවී තිබීම හේතුවෙන් අයවැය මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදාගෙන නොමැති බවට නිරීක්ෂණය කෙරේ.	ඉදිරි වර්ෂයේ අයවැය සකස් කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමුකර හා නිසි අධ්‍යයනයක් සිදුකර තාත්වික අයවැයක් සකස් කිරීමට කටයුතු කරන බව.	තාත්වික අයවැයක් සකස් කිරීමට කටයුතු කළ යුතුය.